

2018.07.24 වන දින ප.ව. 02.00 ට සීතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන ලද

පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේ වාර්තාව.

සභාගී වූ

- 1. ගරු කාරක සභා සභාපති - වන්දන මුදුන්කොටුව මැතිතුමා
- 2. ගරු කාරක සභික - ඩී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා
- 3. ගරු කාරක සභික - ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා
- 4. ගරු කාරක සභික - සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා
- 5. ගරු කාරක සභික - ඩබ්.ඒ.ඩී. ගීතාමනි ස්වර්ණලතා මැතිතුමිය
- 6. ගරු කාරක සභික - ඒ. සුසන්ත මැතිතුමා
- 7. ගරු කාරක සභික - එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා
- 8. ගරු කාරක සභික - ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය
- 9. ගරු කාරක සභික - ආර්.ඒ.ඩී.සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය
- 10. ගරු කාරක සභික - එච්.එස්. සුනිල් රණසිංහ මැතිතුමා

සභාගී නොවූ

- 1. ගරු කාරක සභික - ඔල්ගා අතුකෝරළ මැතිතුමිය

සභාගී වූ නිලධාරීන්.

- 1. ලේකම් - කේ.ඒ වන්දන පද්මසිරි මයා.
- 2. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය.
- 3. වැඩ අධිකාරී - ජයන්තා ජලතොටගේ මිය
- 4. කාර්යභාර නිලධාරී - කොස්ගම - රේණුකා ඉද්දමල්ගොඩ මිය .
- 5. කාර්යභාර නිලධාරී - හංවැල්ල - සුමනා ජයසූරිය මිය.
- 6. තාක්ෂණ නිලධාරී - හංවැල්ල - එල්.ඒ ධර්මසේන මයා.
- 7. සංවර්ධන නිලධාරී - ආර්.පී.එන්.පී.ජීනදාස මයා.
- 8. සංවර්ධන නිලධාරී - ඩී.ජී. ඉෂානි කමලිකා මිය
- 9. ආදායම් පරිපාලක - කහහේන - වන්දිම ජයලාල් රත්නෙන්ති මයා.
- 10. ආදායම් පරිපාලක - කොස්ගම - එච්.ඒ.ඩී.එස්. ප්‍රියන්ත මයා.
- 11. සෞඛ්‍ය පරිපාලක - හංවැල්ල - ඩී. උපාලි මයා.
- 12. ආදායම් පරීක්ෂක - හංවැල්ල - නලින් විමලසිරි මයා
- 13. මහජන සෞඛ්‍ය පරිපාලක - හංවැල්ල - ජී.ජී.යූ. දයානන්ද මයා.
- 14. මහජන සෞඛ්‍ය පරීක්ෂක- මාවතගම - ඩී.අයි.ආර්. හෙට්ටිගේ මයා.
- 15. මහජන සෞඛ්‍ය පරීක්ෂක - හංවැල්ල - කේ.ඒ.එල්. රාජපක්ෂ මයා.
- 16. මහජන සෞඛ්‍ය පරීක්ෂක - පාදුක්ක - එම්.ඩබ්.එස්. ගයාන් මඩමවත්ත මයා.
- 17. මහජන සෞඛ්‍ය පරීක්ෂක - කළුඅග්ගල - එච්.පී.සී.එස්. වීරසේකර මයා.
- 18. මහජන සෞඛ්‍ය පරීක්ෂක - කොස්ගම - ජේ.ඒ. සංජය ප්‍රදීප් කුමාර මයා.
- 19. මහජන සෞඛ්‍ය පරීක්ෂක - මිරිස්වත්ත - පී. රජනසිංහ මයා
- 20. කාර්මික නිලධාරී - මාර්ග සංවර්ධන අධිකාරිය - එම්.කේ.ඩබ්. මල්කාන්ති මිය.

ගරු සභාපතිතුමා විසින් පැමිණ සිටි සියලුම දෙනා සාදරයෙන් පිළිගැනීමෙන් අනතුරුව කාරක සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

01. පෙර කමිටුවේ ප්‍රගතිය.

1. WP/CM/PSW/WP-C/01/0069/2018 හා 2018.05.28 දිනැතිව හංවැල්ල, තුන්තාන, කුඩාකන්ද පාර, 66/බී දරණ ස්ථානයේ එච්.එම්. රංඛණ්ඩා මහතා විසින් පවත්වාගෙන යනු ලබන සුබර ගොවිපල සම්බන්ධයෙන් 2018.03.23 වන දින සිදු කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයට අදාළ කරුණු ඇතුළත් කරමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් කාරක සභාව විසින් කරුණු සාකච්ඡා කරන ලදී. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් දැනුම් දී ඇති පරිදි මෙම සුබර ගොවිපල නතර කරන ලෙස අදාළ නිමිකරුට දන්වා යැවීමෙන් අනතුරුව නතර කර තිබූ අතර නැවත ආරම්භ කර ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂක කාරක සභාවට දැනුම් දුන් අතර මධ්‍යම පරිසර අධිකාරිය හා සෞඛ්‍ය නිලධාරීන් වෙත එම සුබර ගොවිපල වසා දැමීමට අදාළ නීතිමය පියවර ගන්නා ලෙස දන්වා යැවීමට තීරණය කරන ලදී.
2. දිද්දෙණිය අක්කර 6 AFS හෝල්ඩින් ගල්කොරිය හා සම්බන්ධවයි යන නිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමිය විසින් 2018.05.02 දිනැතිව සුරකිමු අපේ ගම පරිසර සංවිධානය මගින් ලබාදුන් ලිපියක්ද, ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවය දක්වමින් අත්සන් 25 ක ලේඛණයක් සහිතව ලබාදුන් ලිපියක්ද සමඟ යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හා අදාළ ගල්කොරි නිමිකරු හා පරිසර මිතුරෝ සංවිධානයේ සහභාගීත්වයෙන් 2018.07.09 දින සාකච්ඡාවක් පවත්වන ලද අතර නිර්ණායක අනුව ක්‍රියා නොකිරීම මෙම ගැටලු වලට මූලික හේතුව බව අනාවරණය විය. එබැවින් මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමෙන් පසු ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කරන ලදී.
3. බදුවත්ත, ගොපල්ලමුල්ල පාර අංක 209/3 හි පදිංචි ටී.ඒ දීපිකා ප්‍රියදර්ශනී මිය විසින් ඇය පදිංචි නිවසට යාබදව පිහිටි ට්‍රොපිකල් ඇක්වා රිසෝර්ස් සුද්ගලික සමාගම විසින් පවත්වාගෙන යනු ලබන විසිතුරු මසුන් ඇති කිරීමේ කර්මාන්තයෙන් තමන්ට වන පීඩාවන් පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියට කර ඇති පැමිණිල්ලට සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු ඇතුළත් කරමින් WE/CM/PSW/MP/A53/16706/2017 හා 2018.04.11 දිනැතිව ලේකම්, සීතාවක ප්‍රාදේශීය සභාව, හංවැල්ල වෙත යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමට තීරණය කරන ලදී.
4. 2018.04.18 දිනැතිව වග, කඩුගොඩ දකුණ , නො.269/2/1 හි පදිංචි ටී.වමින්ද පුෂ්පකුමාර මයා විසින් වග, කඩුගොඩ දකුණ නො.317/2 හි පදිංචි ඩබ්.කේ නිරෝෂන් වඩුවරාවගේ මයා විසින් පවත්වාගෙන යනු ලබන ඌරු හා කුකුල් ගොවිපල නිසා අවට ජීවත් වන ගම්වැසියන් හට විශාල දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදු වන බැවින් එම ගැටළුවට විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් පීඩාවන්ට ලක්ව සිටින ප්‍රදේශවාසීන් විශාල පිරිසක් කාරක සභාව වෙත පැමිණි අතර ඔවුන් ජායා රූපද පෙන්වමින් තමන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් කාරක සභාව වෙත කරුණු පැහැදිලි කර දෙන ලදී. මේ සම්බන්ධයෙන් උසාවියේ නඩුවක් මේ වන විට පවතින බැවින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබා දී ඇති වාර්තාව උසාවි ලිපිගොනුවේ මේ වන විට නොමැති බැවින් 2018.06.07 වෙනිදා පැවැත්වෙන නඩු වාරය සඳහා ඉදිරිපත් කිරීමට අදාළ වාර්තාව කොස්ගම පොලීසිය වෙත ලබා දෙන ලෙසට ගරු සභාපතිතුමා විසින් වග ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාට දැනුම් දුන් අතර, මෙම ගැටළුව සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ද නඩු පැවරීමේ හැකියාවක් පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.එම්.එන් ගුණවර්ධන මයා විසින් කාරක සභාවට පැහැදිලි කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.එම්.එන්. ගුණවර්ධන මයා

වෙන කාරක සභාව විසින් උපදෙස් ලබා දෙන ලදී.

5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා විසින් 2018.04.24 දිනැතිව ඇල්ලකන්ද වැලිකන්ත ප්‍රදේශයේ ඇල්ලකන්ද නව ජනපදයේ විපේරන්ත මහතාගේ නිවස අසලින් උඩට ඇති මාර්ගයේ අවසානයට පොදු භාවිතය සඳහා වෙන් කර ඇති පොදු නාන ළිඳට කසල දැමීම හා අවට පරිසරය අපිරිසිදු කිරීම සම්බන්ධයෙන් යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් වන වාර්තාව ඉදිරි සතියක කාලසීමාවක් ඇතුළත ලබා දීමට කටයුතු කරන බවට වග ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.එම්.එන්. ගුණවර්ධන මයා විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.

02. ලිපි ලේඛන සලකා බැලීම.

1. AFS හෝල්ඩින්ස් (අක්කර 6) ගල්කොරිය හා සම්බන්ධවයි යන හිසින් යුතුව හංවැල්ල, දිද්දේණිය උතුර, අංක 158 පදිංචි ජී.ඩී. සෝමලතා මහත්මිය විසින් විපතට පත් ප්‍රදේශවාසීන් 36 දෙනෙකුගේ අත්සන් ලේඛනයක් ද සමඟ 2018.07.16 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මින් පෙර මේ සම්බන්ධයෙන් කිහිප අවස්ථාවකදී පැමිණිලි ලැබී ඇති බැවින් ද මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමෙන් අනතුරුව ස්ථානීය පරීක්ෂණය සිදුකිරීම සුදුසු බවට තීරණය කරන ලදී.
2. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් නිකුත් කර ඇති බලපත්‍රයට පටහැනිව වෙළඳ බලපත්‍රයක් නිකුත් කිරීම පිළිබඳව විරෝධතාව පල කිරීම යන හිසින් යුතුව හංවැල්ල, නිරිපොල, නො. 75/1 පදිංචි මෙරිනා උදේණිය කුමාරි මහත්මිය විසින් 2018.07.19 දිනැතිව ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක් ද සමඟ “රිඬ ලංකා” යන සමාගමට සිතාවක ප්‍රාදේශීය සභාව මගින් නිකුත් කර ඇති වෙළඳ බලපත්‍රය අත්හිටුවන ලෙසත් මේ සම්බන්ධයෙන් සොයා බලා මෙම මහජන පීඩාකාරී ගල්කොරිය තහනම් කරදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
3. නොදිරන අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන - 2018 අගෝස්තු මාසය පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යන හිසින් යුතුව 2018.07.20 දිනැතිව පාදුක්ක/හංවැල්ල සෞඛ්‍ය නිලධාරී කාර්යාල මගින් පවත්වාගෙන යනු ලබන නොදිරන අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනේ 2018 වර්ෂයේ අගෝස්තු මාසයේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන ප්‍රදේශ සහ දිනයන් පහත පරිදි ඉදිරිපත් කර ඇති අතර ඉදිරි වැඩසටහන් සඳහා අදහස් ඉදිරිපත් කරන ලෙස ද දන්වා එවන ලද ලිපිය කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.

දිනය	ආවරණය කරනු ලබන නිලධාරී වසම්	ම.සෞ.ප. කොට්ඨාශය	කොට්ඨාසය භාර ම.සෞ.ප.ගේ. දුරකථන අංකය
2018.08.04	අංගමුව සහ උඩුමුල්ල	පාදුක්ක	071-4013408
2018.08.11	ඉහල හංවැල්ල උතුර/ දකුණ, නිරිපොල	හංවැල්ල	0714467357
2018.08.18	පින්තවල උතුර සහ පින්තවල දකුණ, වෙවැල්පනාව	පිටුම්පේ	0714421970
2018.08.24 සිකුරාදා	දිද්දේණිය උතුර, දකුණ	මාවතගම	0718045517

4. ජනාවාස ප්‍රදේශයක ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාම නිසා එයින් ඇතිවන ජනතා පීඩාව සම්බන්ධවයි යන හිසින් යුතුව පාදුක්ක අරුක්වත්ත 460 බී ගනේගොඩ ග්‍රාම සේවක වසමේ තිබලිකොටුව වෙන්දේසි වත්ත අක්කර 1½ පමණ වෙන්දේසි වත්තෙන් ජනාවාස මැද පර්චස් 40 ක පමණ ඉඩමක දැනට කාලයක පටන් පවත්වාගෙන යන ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට සිදුවන පීඩා දක්වමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ. නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් 2018.07.23 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
5. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාලයකට සුදුසු ස්ථානයක් සකස් කර ගැනීම සඳහා ඉල්ලුම් කිරීමයි යන හිසින් යුතුව ඉහල කොස්ගම, ආර්. පත්මසීලි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් විසින් 2018.07.21 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා මගින් දැනට පෞද්ගලික නිවසක කාර්යාලය පවත්වාගෙන යන බැවින් දැනට පරණගම ප්‍රජා ශාලාවෙන් කොටසක් වෙන්කර කාර්යාලය කරගෙන යාමට කටයුතු සලසා දෙන ලෙස ඉල්ලමින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොට්ඨාශභාර මන්ත්‍රීතුමාගේ සහ අදාල සමිතියේ තීරණය අනුව ක්‍රියා කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.
6. යන්ත්‍රානුසාරයෙන් කළුගල් කැබලි කිරීමේ කර්මාන්තයක් පවත්වාගෙන යාම සඳහා මූලික සැලසුම් නිරාකරණ අනුමැතිය ලබාගැනීම මිනින්දෝරු සැලසුම් අංක 3127 යන හිසින් යුතුව 2018.05.28 දිනැතිව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් යන්ත්‍රානුසාරයෙන් කළුගල් කැබලි කිරීමේ කර්මාන්තයක් පවත්වාගෙන යාමේදී ගතයුතු ක්‍රියාමාර්ග දක්වමින් ඉදිරිපත් කරන ලද ලිපිය කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.
7. පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය (කොළඹ දිස්ත්‍රික්කය) විසින් අංක ACLG/CO-10/පොදු/2018 සහ 2018.07.18 දිනැතිව අයාලේ යන සුනඛයන්ගෙන් මහජනතාවට සිදුවන අවහිරතා වැලැක්වීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පළාත් කමිටු සාකච්ඡාවේදී ගන්නා ලද තීරණ පිළිබඳ දැනුවත් කිරීම යන හිසින් යුතුව සුනඛයන්ගෙන් මහජනතාවට සිදුවන අවහිරතා වැලැක්වීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ 2018.03.23 දින පවත්වන ලද සාකච්ඡාවේදී සුනඛ රැඳවුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති අතර සුනඛ රැඳවුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අප ආයතනය සතුව ඉඩම් පවතී ද නොපවතීද යන්න පිළිබඳව නොපමාව දක්වන ලෙස සඳහන් කරමින් යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ කාරක සභාව, 2018 වර්ෂයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සුනඛ එන්නත් විදීම ඉවත් කර පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත භාරදී ඇති බවත් මේ වනවිට එම කාර්යය නතර වී ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කාරක සභාව දැනුවත් කළ අතර එබැවින් සුනඛ රැඳවුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට ස්ථානයක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යතුමාට සහ පළාත් සභා මන්ත්‍රීවරු තිදෙනාට ලිපි මගින් දැනුම්දීමට තීරණය කරන ලදී.
8. පස් කැපීමේ කර්මාන්තය සඳහා මූලික සැලසුම් නිරාකරණ අනුමැතිය ලබාගැනීම - මිනින්දෝරු සැලසුම් අංක 8852 යන හිසින් යුතුව අංක 10/Co/Se/PPC/22/17 සහ 2018.05.17 දිනැතිව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද ලිපිය කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.
9. කළුගල් කැඩීමේ කර්මාන්තය සඳහා මූලික සැලසුම් නිරාකරණ අනුමැතිය ලබාගැනීම - මිනින්දෝරු සැලසුම් අංක 80/2012 යන හිසින් යුතුව අංක 10/Co/Ho/PPC/52/18, PPC/IIHMGPS₁/2018/ 05/24/4284F සහ 2018.05.27 දිනැතිව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද ලිපිය කාරක සභාවට ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා

මැතිතුමියගේ විරෝධතාවය ප්‍රකාශ කරන ලද අතර මේ සම්බන්ධයෙන් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට තීරණය කරන ලදී.

- සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හංවැල්ල විසින් 2018 ජුනි මස හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

නිවාස පරීක්ෂා කිරීම පිළිබඳ වාර්තාව

පරීක්ෂා කරන ලද නිවාස සංඛ්‍යාව	-	4201
බෝවීය හැකි ස්ථාන - තෙත් වියළි	-	719
	-	370
මදුරු කීටයන් සහිත	-	56
එම අවස්ථාවේ නිවැරදි කිරීම්	-	813
නිකුත් කල නිවේදන ගණන	-	183
නඩු පැවරු ගණන	-	45
ධූමායන කටයුතු	-	05

- සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පාදුක්ක විසින් 2018.07.02 දිනැතිව යොමු කරන ලද 2018 ජුනි මස පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව	16
පරීක්ෂා කරන ලද පරිශ්‍ර සංඛ්‍යාව	2488
සොයාගත් මදුරුවන් බෝවන ස්ථාන සහිත පරිශ්‍ර සංඛ්‍යාව	732
සොයාගත් මදුරු කීටයන් සහිත පරිශ්‍ර සංඛ්‍යාව	54
එම අවස්ථාවේදීම නිවැරදි කළ සංඛ්‍යාව	686
නිකුත් කල නිවේදන ගණන	35
නඩු පැවරු ගණන	11
දඩ මුදල	රු. 22,000/-
ධූමායනය කල සංඛ්‍යාව	12

- සීතාවක ප්‍රාදේශීය සභාවේ දිරන කසළ ප්‍රතිවක්‍රීයකරණ ව්‍යාපෘතිය මඟින් 2018 ජුනි මස ප්‍රතිවක්‍රීයකරණය කරන ලද කසළ ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අනු අංක	විස්තරය	ජුනි
01	ප්‍රතිවක්‍රීයකරණය සඳහා රැගෙන ආ දිරන කසළ ප්‍රමාණය කි.ලෝ	43090
02	නිෂ්පාදනය කල කොම්පෝස්ට් ප්‍රමාණය කි.ලෝ.	1735
03	අලෙවි කල ප්‍රමාණය කි.ලෝ.	4230
04	ඉතිරි කොම්පෝස්ට් ප්‍රමාණය කි.ලෝ.	165
05	අලෙවි කිරීමෙන් ලද ආදායම රු.	84600

13. සීතාවක ප්‍රාදේශීය සභාවේ නොදිරන කසළ ප්‍රතිවක්‍රීයකරණ ව්‍යාපෘතිය මඟින් 2018 ජුනි මස ප්‍රතිවක්‍රීයකරණය කරන ලද කසළ ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අනු අංක	විස්තරය	ජුනි
01	කඩදාසි/කාඩ්බෝඩ් කි.ලෝ.	3926
02	පොලිතින්/ප්ලාස්ටික් කි.ලෝ.	12902
03	වීදුරු කි.ලෝ.	4198
04	යකඩ හා වෙනත් ලෝහ කි.ලෝ.	05
05	ටින් බෙලෙක්ක කි.ලෝ	695
06	බියර් ටින් කි.ලෝ.	85
07	පෙට් බෝතල් කි.ලෝ	500
08	පොල් කටු කි.ලෝ	253
09	වීදුලි උපකරණ කි.ලෝ.	36
10	CFL බල්බ් කි.ලෝ	06
11	ගෝනි උර කි.ලෝ.	71
12	අධික උෂ්ණත්වයෙන් පිළිස්සීම සඳහා පුත්තලමට රැගෙන යන ලද නොදිරන කසළ ප්‍රමාණය කි.ලෝ.	8340
	මුළු එකතුව	31017
13	අලෙවි කිරීමෙන් ලබාගත් ආදායම රු.	83568/-
14	ප්‍රතිවක්‍රීයකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන ආ මුළු නොදිරන කසළ ප්‍රමාණය කි.ලෝ.	44738

14. 2018.04.26 දිනැතිව රණවිරුගම හරහා ගලා බසින අපවිත්‍ර ඇල මාර්ගය පිරිසිදු කර ගැනීම යන හිසින් යුතු ලිපිය සම්බන්ධයෙන් කළුඅග්ගල ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.පී.සී.එස්. වීරසේකර මයාගේ වාර්තාව සහ ස්වර්ණ ජයන්ති රණවිරුගම සුභසාධක සමිතිය විසින් සාලාව යුධ හමුදා කඳවුර වෙත යොමු කරන ලද ලිපියද සමගින් ඉදිරිපත් කරන ලද ලිපි සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද කාරක සභාව, ඇල මාර්ගය පවිත්‍ර කිරීම සම්බන්ධයෙන් සාලාව යුධ හමුදා කඳවුර දැනුවත් කිරීම් කළ අතර, නැවතත් අපවිත්‍ර ජලය ඇල මාර්ගයට ගලාඑන බව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා හා සාගරිකා රූපසිංහ මැතිතුමිය ප්‍රකාශ කර සිටින ලදී. එසේම මෙම ඇල මාර්ගය පවිත්‍ර කිරීම සඳහා හිටපු උපසහාපතිතුමා විසින් මුදල් අනුමත කරගෙන ඇති බවද මේ සම්බන්ධයෙන් මාසයක් ඇතුළත අදාල මූලස්ථාන ප්‍රධානීන් සමග පසුව ස්ථානීය පරීක්ෂණයක් සඳහා දින යොදා ගැනීමට ද තීරණය කරන ලදී.

15. පස් සෝදා වැලි ගැනීම සහ වාහන සේවා ස්ථානය සඳහා වෙළඳ බලපත්‍ර අයදුම්පත් ලබාදෙන ලෙස ආර්.ඒ.ඩී.ඕ. සුරංග මයා විසින් කරන ලද ඉල්ලීම සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් මාස 03 ක කාලයක් සඳහා වෙළඳ බලපත්‍රය නිකුත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

16. ඌරු සහ කුකුල් කොටු නිසා අවට ජීවත් වන අපට සිදුවන පරිසර ගැටළුව නැවත දැනුවත් කිරීම යන හිසින් යුතුව වග, කඩුගොඩ දකුණ, නො. 269/2/1 පදිංචි වී. වමන්ද පුෂ්පකුමාර මහතා විසින් 2018.07.23 දිනැතිව කඩුගොඩ දකුණ ගමේ පදිංචි ඩබ්.කේ. නිරෝෂන් වඩුවරාවගේ යන අය පවත්වාගෙන යන ඌරු සහ කුකුල් කොටු පිළිබඳව ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, ස්ථානීය පරීක්ෂාවක් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

17. කසල ගැටලුවට විසඳුමක් ලබාගැනීම සඳහා යන හිසින් යුතුව කොස්ගම, කරගල්ල පිහිටි පැතුම්පුර සුබසාධක සමිතිය විසින් 2018.07.09 දිනැතිව ප්‍රදේශවාසීන් මුහුණදෙන පාරිසරික ගැටළුවක් වන්නේ කසල බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා සති දෙකකට වරක් එම ප්‍රදේශයේ නොදිරන අපද්‍රව්‍ය එකතු කිරීමට තීරණය කරන ලදී.

03. සාකච්ඡා සටහන්.

1. බස්නාහිර පළාත් ආණ්ඩුකාර ගරු හේමකුමාර නානායක්කාර මැතිතුමා සීමාවක ප්‍රාදේශීය සහ කාර්යාල පරීක්ෂණය සඳහා 2018.07.31 දින මධ්‍යහ්න 12.00 ට පැමිණීමට නියමිතව ඇති බැවින් ඒ සඳහා සහභාගී වී සහයෝගය ලබාදෙන ලෙස දැනුවත් කරන ලදී.